

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ආගරපතන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ආගරපතන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට සභාව භාවිතා කරන ත්‍රී රෝද රථයක වටිනාකම රු.800,000 ක් ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී ගිණුම්ගත කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති පුස්තකාල පොත් වටිනාකම රු.498,729 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරි වර්ෂයේදී ගිණුම්ගත කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස් නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 03 කට අදාළ ශේෂයන් ඒවාට අදාළ උපලේඛනවල ශේෂයන් සමඟ සැසඳීමේදී රු.1,117,918 ක නොසැසඳීම් නිරීක්ෂණය විය.	අතපසු වීම හේතුවෙන් මෙම වරද සිදු වී ඇත. ඉදිරි වර්ෂය තුළ නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ, අදාළ උපලේඛන සමඟ සැසඳිය යුතුය.

1.7 අනුකූල නොවීම
නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම
නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
(i) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත 52 වගන්තිය	ඉකුත් වර්ෂයේ සහ ඊට පෙර වර්ෂවල හඳුනාගෙන තිබුණු අනවසර ඉදි කිරීම් 38 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අනවසර ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බව.	අනවසර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
මු.රෙ 571 (3)	2018 වර්ෂයේ සිට 2022 දක්වා කාලයට අදාළ එකතුව රු. 2,305,238 ක කාලය ඉකුත් වූ තැන්පත් 40 ක් නිරවුල් කර නොතිබුණි.	නිදහස් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් සභා අරමුදලේ නොමැති බැවින් අරමුදල් ප්‍රමාණවත් පරිදි පවතින අවස්ථාවල කොටස් වශයෙන් හෝ නිදහස් කිරීමට කටයුතු කරන බව.	කල් ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.
(ඇ) පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛ			
1988 මැයි 17 දිනැති අංක 22/1988 දරණ චක්‍රලේඛය	වරිපනම් බදු අයකරන දේපලවල තක්සේරුව වසර 05 කට වරක්වත් සිදු කළ යුතු වුවද, 2008 වර්ෂයේදී සිදු කරන ලද තක්සේරුවෙන් පසුව නව තක්සේරුවක් සිදු කර නොතිබුණි.	වරිපනම් දේපළ තක්සේරු කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම් කර ඇති නමුත් කල්ගත වී ඇති බව.	නියමිත කාලය තුළ තක්සේරු වාර්ථා ලබාගෙන වරිපනම් අය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන ආදායම ඉක්මවූ වියදම රු.376,380 ක් වූ අතර ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.2,305,370 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	3,109,199	3,810,109	3,401,235	2,746,973	1,576,584	3,628,080	3,379,480	2,338,098
(ii)	කඩ කුලී	1,654,960	1,493,279	1,737,500	731,260	2,545,800	2,000,606	1,295,500	975,481
(iii)	බලපත්‍ර ගාස්තු	1,805,500	2,211,085	2,211,085	-	2,830,000	1,694,500	1,694,500	-
(iv)	වෙනත් ආදායම්	5,277,000	3,728,461	3,450,702	4,683,776	64,739,712	4,135,820	2,897,847	2,328,221
		11,846,659	11,242,934	10,800,522	8,162,009	71,692,096	11,459,006	9,267,326	5,641,800

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ඉකුත් වර්ෂයේ අවසාන දිනට සමස්ත ආදායමෙන් ලැබිය යුතු ආදායම රු. 5,641,800 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේ අවසාන දිනය එය රු.8,162,009 වී තිබුණු බැවින් සියයට 45 ක වර්ධනයක් ගෙන තිබුණි. ඒ අනුව ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පැවතුණි.	ආදායම් රැස් කිරීම කටයුතු ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකරගත යුතුය.
(ආ)	වරිපනම් බදු සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති රු. 1,208,757 ක වරිපනම් බදු හිඟය තුළ වසර 1 න් 3 න් අතර කාලයක සිට වරිපනම් ඒකක 305 කින් අයවිය යුතු රු. 417,693 ක්ද, වසර 3 න් 5 න් අතර ඒකක 71 කින් අයවිය යුතු රු.156,847 ක් හා වසර 05 කට වැඩි ඒකක 155 කින් අයවිය යුතු රු.611,957 ක් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 158 වන වගන්තිය අනුව කටයුතු කර අයකර නොතිබුණි.	ආදායම් පරීක්ෂක නිලධාරියෙකු නොමැති බැවින් නීති ප්‍රකාරව කටයුතු කිරීමට හා දේපළ තහනම් කිරීමේ කටයුතු සඳහා ද යොමු වීමට නොහැකි බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට විකල්ප වැඩ පිළිවෙලක් ඇති කළ යුතුය.

(ඇ) ජල ගාස්තු

සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති රු. 1,406,256 ක හිඟය තුළ වසර 01 ත් 03 ත් අතර කාලයක සිට ඒකක 52 කින් රු.419,362 ක් හා වසර 3 ත් 5 ත් අතර කාලය තුළ ඒකක 5 කින් අයවිය යුතු රු. 33,292 ක් අයකර නොතිබුණි.

හිඟව පවතින ජල ආදායම් රැස් කිරීම සිදු කරමින් පවතින බව.

හිඟ ආදායම් කඩිනමින් අයකරගත යුතුය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු. 241,427 ක් හා මුද්දර ගාස්තු රු.3,054,200 ක් විය.

මුද්දර ගාස්තු හා උසාවි දඩ ආදායම් ගෙන්වා ගන්නා බව.

හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. හඳුනාගත් අලාභ

විගණන නිරීක්ෂණය

සභාවට අයත් කැබ් රථයක් 2020 සැප්තැම්බර් 05 දින අනතුරට ලක්වී රු.3,567,160 ක අලාභයක් සිදු වී තිබුණු අතර මේ සම්බන්ධයෙන් සිදුකර තිබුණු මුදල් රෙගුලාසි 104 (4) පරීක්ෂණ වාර්තාව අනුව හිටපු සභාපති විසින් අදාළ අලාභය ගෙවිය යුතු බව නිර්දේශ කර තිබුණද, සමාලෝචිත වර්ෂයේ අවසාන දින වනවිටත්, එම නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණු අතර නීතිමය ක්‍රියාමාර්ගද ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පාඩුව පියවීම හිටපු සභාපති විසින් කළ යුතු බවට නිර්දේශ වුවත් ඔහු විසින් එය ගෙවීම පැහැර හැර ඇති බව.

නිර්දේශය

නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර අලාභ අය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ආදායම් හා කර්මාන්ත ණයගැති ශේෂය රු. 17,048,577 ක් විය. ඉන් වසර 01 ත් 03 ත් අතර කාල පරාසයක එකතුව රු. 1,565,000ක්ද, වසර 05ට වැඩි එකතුව රු.150,000 ක ශේෂයක්ද විය.

සභාවේ අදහස් දැක්වීම

මෙම වර්ෂය තුළ අදාළ කර්මාන්ත ණයගැති මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

ලැබිය යුතු ශේෂ අය කළ යුතුය.

(ආ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු කර්මාන්ත හා වෙනත් ණයහිමි ශේෂය රු.1,209,354 ක් විය. ඉන් වසර 01 ට වැඩි කාලයක් පැවති ශේෂය රු.57,481 ක් විය.	නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කළ යුතුය.
-----	---	-------------------------------	----------------------------------

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව වෙත ඉඩම් වෙන්දේසියක් මගින් ලැබී තිබුණු අක්කර 01 යි රුඩ් 03 පර්චස් 0.83 ක ඉඩමක් 2008 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වසර 17 ක කාලයක් හා 2018 සහ 2021 අතර කාල පරාසයක් තුළ මිලදී ගෙන තිබුණු එකතුව රු. 626,633 ක යන්ත්‍රෝපකරණ සහ කාර්යාල උපකරණ වසර 03 සිට වසර 06 දක්වා කාලයක් නිෂ්කාර්යයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.	ඉඩම් වෙන්දේසිය මගින් පවරා දී ඇති ඉඩම් කොටස කිසිදු ඵලදායී කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි බව හා ගබඩාවේ ඇති උපකරණ භාවිතා කිරීමට ප්‍රමාණවත් කාර්යාල ඉඩ පහසුකම් නොමැති බව.	සුදුසු ඉඩම් පොදු කටයුතු සඳහා ලබාගත යුතු අතර සියළු වත්කම් උපයෝජනය කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා පරිශ්‍රයේ එකතුව රු.10,747,869 ක් වැය කර ඉදිකරන ලද ගොඩනැගිල්ල ස්ථාවර වත්කම් ලේඛනයේ ලේඛනගත කර නොතිබුණි.	මෙම වත්කම් ලේඛනගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව.	වත්කම් ලේඛන ගත කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට අනුමත කාර්ය මණ්ඩලය තත්‍යා කාර්යය මණ්ඩලය සමඟ සැසඳීමේදී තනතුරු 16 ක පුරප්පාඩු 78 ක් පැවතුණි.	පළාත් පාලන කොමසාරිස් දැනුවත් කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කර ගත යුතුය.
(ආ) අනුමත කාර්ය මණ්ඩලය තුළ පවතින ආදායම් පරීක්ෂක තනතුරු 02, වැඩ/ක්ෂේත්‍ර කම්කරු සහ සෞඛ්‍ය කම්කරුවන් 32 ක් හා පෙර පාසල් ගුරු හා පුස්තකාලාධිපති තනතුරු වසර ගණනාවක් පුරප්පාඩු වී පැවතීම ආදායම් අය කිරීම, මංමාවත් නඩත්තුව සහ කසළ කළමනාකරණය විධිමත් කර ගැනීම හා සභාවෙන් ඉටුවිය යුතු ප්‍රජා සේවා ඉටු කර ගැනීමට අභිතකර ලෙස බලපා තිබුණි.	පළාත් පාලන කොමසාරිස් දැනුවත් කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන ප්‍රජා සේවාවන් කාර්යක්ෂමව ඉටුකළ යුතුය.

(ඇ)	2022 හා 2024 කාලය තුළ ස්ථාන මාරු වී ගිය සේවකයින් දෙදෙනෙකුගෙන් අයවිය යුතු රු.254,850 ක ණය ශේෂයක් සමාලෝචිත වර්ෂය අවසන් වනවිටද අයකර නොතිබුණි.	කොටස් වශයෙන් හෝ මෙම සේවක ණය අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ සේවක ණය අයකර ගත යුතුය.
-----	--	---	----------------------------